

විද්‍යාව හෙවත් ප්‍රයාට

සසර ස්වභාවය :

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ගුවණය කළ පමණට මොහුරු දුරු වී සසර පිළිබඳ අපගේ අවබෝධය කුමයෙන් දියුණු වේ. ඒ අනුව අනන්ත සසරහි අප විදි දුක් රැසෙහි සීමාවක් නැති බව පෙනී යයි. ඩුදෙක් මිනිස් ලොට පමණක් නොව සතර අපායන්හි වැට් කල්ප ගණන් අප දුක් ගැහැට විද තිබේ. අපේ දෙමාපියන් ඇතිමිත්‍රාදීන් මිය ගිය අවස්ථාවන්හි හැඳු කදුල එක් කළහාත් මහසුරෙහි ජලයට වඩා අධික ය. තිරිසන් ගත ව ඉපිද සිටි අවස්ථාවන්හි බෙලි කැපුම් කෑ අවස්ථාවන්හි ගලාගිය ලේ එක් කළ හොත් මහ සපුරෙහි ජලයට වඩා අධික ය. එබදු අතිත හවයන් ගතකාට ඇති අප මේ ජීවත් වන්නේ අතිශය භාග්‍ය සම්පන්න දුරුලහ අවස්ථාවකයි. එනම් බුදුවරයෙකුගේ දහමක් ලොට පවතින අවස්ථාවක පරිපූරණ මිනිස් ජීවිතයක් සහිතව උපත ලබා තිබේමයි. මෙබදු දුරුලහ අවස්ථාවක් ලද විටෙක අප කළ යුතු උතුම ම කාර්යය වන්නේ බුදුරුදුන් වදාල දර්මය ගුවණය කාට හැකිතාක් දුරට අපගේ ප්‍රයාට දියුණු කරගෙන දුකින් නිදහස්වීම සඳහා ක්‍රියා කිරීමයි. අද අප ලබා ඇති මේ භාග්‍ය සම්පන්න යුතු මොහාත (ක්ෂණ සම්පත්තිය) මැනැවීන් තේරුම් ගෙන බුද්ධීමත්ව සද්ධර්මයෙන් එල තෙලා ගැනීමට සමත් වුවහාත් දුගතියෙන් ස්ථිරව අත්මිදීමට මෙන් ම සසර දුකින් සඳහට ම නිදහස්වීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

පුරා වසර 45ක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැම දහම් පදියකින් ම අපේක්ෂා කළේ ලෝක සත්ත්වයන්ට ප්‍රයාලෝකය ඇතිකරුමයි, තුවණුස ලබාදීමයි. උන්වහන්සේ දේශනා කළ පළමු දරම දේශනයේ දී තමන් වහන්සේ ලද ප්‍රයාලෝකය පැහැදිලි කළහ. වක්ඩුං උද්‍යාදී, සුදාණං උද්‍යාදී, පක්ෂුසුදා උද්‍යාදී, විශ්රා උද්‍යාදී, ආලෝකෝ උද්‍යාදී... ආදි වශයෙන් විස්තර කර ඇති පරිදි උන්වහන්සේ ලද ප්‍රයාට ලෝචියන් වෙත ම පතුරුවාලුහ. එම දරමය මැනැවීන් ගුවණය කාට තුවණුස ලද පමණට තමා හා අවට ලෝකය පිළිබඳ අවබෝධය ලැබේ සන්තානගත කෙලෙස්වැනින් මිදීමට අවකාශ සැලසෙන අතර එපමණට සිත්හි පවත්නා දුක් කම්කටොලුවලින් නිදහස්වීමටත් අපා දුකින් මිදීමටත් අවස්ථාව උදාවේ. යම විටෙක අප දුකින් අසහනයෙන් අසතුවෙන් සිටි නම් රේට හේතුව කෙලෙසුන්ගෙන් සිත කිලිටි වී තිබේමයි. සිතෙහි ඇති දුක් දුරුකොට සිතෙහි සහනය සතුව සැනසුම දියුණු කර ගත හැකි මාර්ය වන්නේ එම කෙලෙසුන්ගෙන් සිත මුදවාලීමයි. මෙහිදී සිතට දුක් ගෙන දෙන හේතු තේරුම් ගැනීම ද බෙහෙවින් වැදගත් වේ. සිතට අසහනය දුක් වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන කෙලෙස් තුනකි.

දුකට හෙළන අකුසල මූල :

'තීණි'මානි හික්බලේ අකුසලමුලෙනි, කතමානි තීණි? ලෝහෝ අකුසලමුලෝ, දෝසෝ අකුසලමුලෝ, මෝහෝ අකුසලමුලෝ. ඉමානි බෝ හික්බලේ තීණි අකුසලමුලෙනි.'

යනුවෙන් දුක්වෙන පරිදි සිත අපිරිසිදුවීමට බලපාන ප්‍රධාන අකුසල මූල තුනක් ඇත. එනම්,

1. ලෝහ
2. ද්වේෂ
3. මෝහ

අප බොහෝ විට සතුරන් ලෙස සලකන්නේ බාහිර ලෝකයේ සිට තමාට පීඩා ගෙන දෙන සත්වයන්ටයි. එහෙත් බුදුධමේ දක්වෙන පරිදි සැබැං සතුරන් වන්නේ අවිද්‍යාව නිසා තම විත්ත සන්තානයේ ජනිත ව තමාගේ සිතෙහි සතුට පැහැර ගන්නා ලෝහාදී අකුසල මූලයන්ටයි. මෙම අකුසල මූල තුන පුරුෂයාගේ යහපත නසාලන බව දක්වා තිබේ. උණ ගස්කි මල් හටගැනීමෙන් එම ගස නැසී යන්නාක් මෙනි.

‘ලොහො දොසො ව මොහො ව පුරිසං පාපලේතසං,
නිංසන්ති අත්තසම්භාතං තවසාරං’ව සම්ථලං.’ (අකුසලමූල පුත්ත, ඉතිවු. 378)

පුද් ඩිමෙනි දහස්ගණන් සතුරන් පරාජය කිරීමට වඩා තම සන්තාගත ලෝහ, ද්වේෂ, මෝහ පරාජය කොට තම සිත ජයගැනීම වඩා උතුම් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.

‘යො සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජෛනේ,
එකං ව ජේයා අත්තානං සම්ව සංගාම්‍යත්තමෝ’ (ධම්මපද)

ලෝහ යනු ඇසේ, කන් ආදි ඉන්දියයන්ට ලක්වන රුප, ගබඳාදී ප්‍රිය අරමුණු පිළිබඳව අනුවණීන් මෙනෙහි කිරීම නිසා සිතෙහි හටගන්නා බැඳීම හෙවත් ඇලිමයි. ද්වේෂ යනු ඇසේ, කන් ආදි ඉන්දියවලට ගොවර වන රුප, ගබඳාදී ප්‍රිය අරමුණු පිළිබඳව අනුවණීන් මෙනෙහි කිරීමෙන් සිතෙහි හටගන්නා ගැමීමයි, විරසක බවයි. මෝහ හෙවත් අවිද්‍යාව යනු යමක පවත්නා යථා ස්වභාවය නොදන්නා නිසා ඇතිවන මුළාවයි. සිත අතරම් කරලන මානසික ස්වභාවයයි. අන්ධකාර කාමරයක අතරම් ව ඇති විට තමා අතින් බොහෝ අඩුපාඩු වැරදිම සිදුවන්නාක් මෙන් මෝහයෙන් අන්ධකාරව ඇති විට බොහෝ අනුවණ ක්‍රියා අප අතින් සිදු වේ.

ප්‍රයාවෙහි වැදගත්කම :-

ලෝහාදී අකුසල මූල සපුරා දුරු කිරීමටත් දුකින් නිදහස්වීමටත් අවශ්‍ය කරන ප්‍රධානතම සාධකය වශයෙන් බුදුධම්න් පනවා ඇත්තේ ප්‍රයාව හෙවත් නුවණ උපදාවා ගැනීමයි. එනම් ලොව ඇති තතු යථා පරිදි අවබෝධ කර ගැනීමයි. ප්‍රයාව ලැබූ පමණට මේ ජීවිතයෙහි දී ම දුකින් නිදහස් වීමට අවකාශ සැලසේ. එමනිසා ප්‍රයාව මිනිසාට ඇති උතුම් ම රත්නය (පස්ස්ස්සා නරානං රත්නං) වශයෙන් දක්වා තිබේ. ප්‍රයාව සමාන ආලෝකයන් නැති බව සඳහන් වේ (නඩී පස්ස්ස්සා සමා ආහා). ප්‍රයාවෙන් පාරිඹුද්ධත්වය ලැබේ (පස්ස්සාය පරිපූර්ශකති). ප්‍රයාව වරිතයෙන් සේහමාන වේ (අපදාන සේහිනී පස්ස්සා). එම ප්‍රයාවේ නැගි සිටීම ගේෂ්ය (විෂ්ජා උප්පතනං සෙවියා) බවත් ප්‍රකාශ වේ. එබැවින් ප්‍රයාව සම්පත්තියක් (පස්ස්සා සම්පදා) වශයෙන් ද එය ධනයක් (පස්ස්සා ධනං) වශයෙන් ද සැලකේ. ආර්ය අෂ්ට්‍රාංගික මාර්ගයෙහි ආරම්භයෙහි දක්වෙන සම්මාදිවියි නමින් දක්වෙන්නේ ද මෙම ප්‍රයාවයි. සද්ධරුමගුවණය භායේනිසේමනසිකාරය ඔස්සේ එය නිවන දක්වා ම වර්ධනය කර ගත යුතු ගුණාංගයකි.

ප්‍රයාව වැඩිමට හේතුවන කරුණු :

බුදුරඳුන් වදාල සද්ධරුමය ඔස්සේ අවබෝධය ලද පමණට නුවණුස හෙවත් ප්‍රයාව දියුණු වී සිතෙහි සතුට පිවිතුරුබව පැහැර ගන්නා ලෝහ, දේශ, මෝහ යන කෙලෙසුන්ගෙන් සිත මුදවාලීමට අවස්ථාව සැලසේ. යමකු කෙතෙක් දුරට ප්‍රයාවන්තදයි බාහිරන් පරීක්ෂාකර බැලිය

හැක්කේ ඔහු හා සාකච්ඡා කිරීමෙන් (සාකච්ඡා පස්ස්ස්දා වේදිනබෑබේ). ප්‍රයාව ලැබීම සඳහා හේතුවන කරුණු හතරක් පිළිබඳව ධර්මයෙහි සඳහන් වේ. එනම්,

1. කල්‍යාණම්තු ආග්‍රය
2. සද්ධරමුගුවණය
3. යෝනිසේ මනසිකාරය
4. ධර්මානුධරම ප්‍රතිපදාව

ලොව ඇති තතු යථා පරිදි අවබෝධ කරලන සත්පුරුෂයන්ගේ ඇසුර ‘කල්‍යාණම්තු ආග්‍රය’ නම් වේ. එම කල්‍යාණ මිත්‍යන් වෙතින් ලැබෙන උසස් ම ලාභය නම් ‘ධරමුගුවණයයි’. එනම් ලොකය හා තමා පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් පහදාලන තථාගත අනුගාසනයයි. කර්මය හා කර්මත්ල පිළිබඳවත් පටිච්චමුප්පාදය පදනම් කොටගත් අනිත්‍යතාව පිළිබඳවත් මෙහි දී අවබෝධය ලැබේ. එලෙස ඇසු දහම ඔස්සේ තම සිතට කෙලෙස් තොනැගෙන පරිදි වින්තනය මෙහෙයුම් එනම් නුවණීන් එම දහම සිහි කිරීම ‘යෝනිසේ මනසිකාරයයි’. හැම මොහොතක ම සිදුවන ස්කන්ධ පංචකයේ ඇතිවීම (සමූද්‍ය) හා නිරුද්ධවීම (වය) නුවණීන් මෙනෙහි කිරීම මින් අදහස් කෙරේ. තවද ඇසු දහම අනුව සිලයක පිහිටා තම සිහිය (සති) හා නුවණ (පස්ස්දා) දියුණු කිරීම ‘ධර්මානුධරම ප්‍රතිපදාවයි’. මෙම කරුණු හතර ධරම මාර්ගය ආරම්භයේ පවත් සැම ආධ්‍යාත්මික ස්තරයක ම සිටින අය විසින් අඛණ්ඩව දියුණු කළ යුතු බව සඳහන් වේ. මෙම කරුණු හතරින් උපකාර ලැබූ පමණට තම නුවණ දියුණු වී කෙලෙසුන්ගෙන් සිත මුදවාගැනීමට අවස්ථාව සැලසේ. සිත කෙලෙසුන්ගෙන් මුදවාලීමට උපකාරී වන ප්‍රධානතම කරුණු වශයෙන් බුදුහම්න් අවධාරණය කරන්නේ ප්‍රයාව උපද්‍යා ගැනීමයි. එතිසා ප්‍රයාවේ වැදගත්කම පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කර තිබෙනු දක්නට ලැබේ.

ලොෂය :

සිතට අසහනය දුක ගෙන දෙන කෙලෙස් අතර ලොෂය අකුසල මූලයකි. ලොෂය අඩුකර ගැනීමේ ආරම්භක පියවරක් ලෙස පරිත්‍යාගේලීත්වය, දන්දීම මෙන් ම අසුහ හාවනාව වැඩිම ද උපකාරවත් වේ. එමගින් ලොෂය අවම කරගැනීමට මෙන් ම ආයු, වර්ණ, සැප, බල සහ මිතුරන්ගේ විශ්වාසය දිනා ගැනීම යනාදී ලොකික සම්පත් ලබා ගැනීමට ද අවකාශ උදාවේ. ‘පින්මූදාර වින්දීන් දානා’ යනුවෙන් දැක්වෙන පරිදි දන් දෙන තැනැන්තා උදාර සතුවක් බුක්ති විදින බව දැක්වේ. ‘දද් මින්තානි ගස්ති’ යනුවෙන් සඳහන් පරිදි දන්දීමෙන් මිතුරන් දිනා ගැනීමට ද හැකි වේ. ධරම මාර්ගය ආරම්භයේ දී ම දැඩි ලොෂය හා දොම්නස (විනෙයා ලොකෙ අනීජ්ස්‍යා දොම්නස්ස) දුරු කර ගැනීමේ අවශ්‍යතාව බුදුහම්න් අවධාරණය කෙරේ. ශ්‍රීරෝයේ පවත්නා කෙසේ, ලොම්, නිය, දත් ආදි කොටස් පිළිබඳව නුවණීන් මෙනෙහි කිරීමෙන් මිනිස් සිරුරට ඇති රාගය දුරු කර ගැනීමට අවකාශ සැලසේ. රාගය සිත ද්වන ගින්නක් ලෙස සඳහන් වේ (නඩ් රාගසමා අග්‍රි). රාගය හා ලොෂය දුරුවීමෙන් සිත සිහිල් බවට පත්වේ.

ද්වේෂය :

ද්වේෂය දුරුකරලීම සඳහා මෙත්තී වැඩිම උපකාරවත් වේ. මානසික සැනසුම කරා යන ගමනෙහි මෙන් සිත දියුණු කරලීම මූලික ප්‍රතිපදාවක් ලෙස කරණීයමෙන්ත සූත්‍රය වැනි අනුගාසනයන්හි අවධාරණය කර තිබේ. එමගින් සිතට පිඩාව ගෙන දෙන ද්වේෂය අවම කර ගැනීමටත් තම කුසලය ගක්තිමත් කොට ලොකික වශයෙන් බොහෝ අනුසස් ලබා ගැනීමටත්

හැකියාව ලැබේ. මෙත්තානිසංස සූත්‍රයෙහි දක්වෙන පරිදි සැපස් නින්දයාම, සැපස් අවධිවීම ආදි අනුසස් රසක් ලබා ගැනීමට ද මෙත් භාවනාව උපකාරවත් වේ. මෙත් භාවනාව ද්වේෂය දුරුලිමේ උපතුමයක් වශයෙන් මෙන් ම සිත එකග කර ගැනීමේ සමඟ කමටහනක් වශයෙන් ද බුදුහමෙහි විස්තර කොට තිබේ.

ලෝහ, දේශ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූල අතුරින් වඩාත් අනර්ථකාරී මෙන් ම මහත් වූ කිලිට වශයෙන් දක්වා ඇත්තේ මෝහය හෙවත් අවිද්‍යාවයි. මෙම අවිද්‍යාව දුරුකොට ප්‍රජාව හෙවත් සම්මාදිවිධිය ලබා දීම බුදුරුදුන් වදාල හැම දහම් පදයක ඉලක්කය වී තිබේ. බෝසතුන් වහන්සේලා සසර දිගුකලක් පාරමී පුරා සම්බුද්ධත්වයට පත්වන්නේ තෘශ්ණාවෙන් වෙළි අවිද්‍යාවෙන් මුළුවට පත් ව සසර අනාදිමත් කාලයක් ලොව සැරිසරන සත්ත්වයන්ට මගනොමග පහදා දී ඔවුන් සසර කතරින් එතෙර කරලිමේ මහත් වූ කරුණාධ්‍යාසයෙනි.

අවිද්‍යාව (ම්විණුදිවිධි) :

බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර පවා ලොව ලෝහ, ද්වේෂ බොහෝ කළකට දුරුකළ මුතිවරු සිටියහ. ආලාරකාලාම, උද්දකරාමප්‍රත්ත, අසිතකාලදේවල වැනි අය ඊට නිදුසුන් ය. ඔවුහු කාමවිෂන්දාදී පංචතිවරණ කල්ප දහස් ගණනකට යටපත් කොට සිටියාහු ය. එකල බොහෝ දෙනා දැන සිටියේ කාමවිෂන්ද, ව්‍යාපාද, රීතමිද්ධ, උද්ධවිවකුක්කුවිව, විවිකිව්‍යා යන තිවරණ පහ පිළිබඳව පමණි. අවිද්‍යා තිවරණයක් ඇති බව ඔවුහු දැන තොසිටියහ. එබැවින් මහාඛ්‍යමයා පවා ලොව තිත්‍ය, ගාස්වත යැයි සිතා අවිද්‍යාවෙහි ගිලි සිටි බව සඳහන් වේ. සම්මාසම්බුදුරජාණන් වහන්සේ තමක් ලොව පහළවීමෙන් ලොවට අනාවරණය වන ප්‍රධාන කරුණ තම් ‘පරිවිවසම්පූර්ණ පදනම් කොටගත් අවිද්‍යා තිවරණය පහදාදී එය දුරුකුරලිමේ මාවතයි’. ලෝහ, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ අකුසල මූල අතර පුබල ම අකුසලය හෙවත් මලය ලෙස සලකන්නේ මෝහය හෙවත් අවිද්‍යාවයි (අවිණුදිවිධි පරමං මල). අවිද්‍යාව සියලු අකුසලයට පදනම වේ. ඊට අනුව පවි කිරීමට ලැජ්ජා නැති (අහිරික) බව, බිය නැති (අනොත්තප්ප) බව ද හටගනී. සියලු කුසලයන්ට පදනම වන්නේ විද්‍යාව, ප්‍රජාව හෙවත් සම්මාදිවිධියයි. අවිද්‍යාව දුරුකොට විද්‍යාව, සම්මාදිවිධිය ලබාගත් පමණට ලෝහ, ද්වේෂ දෙක ද තිරායාසයෙන් දුරුවනු ඇත.

‘අවිජ්‍ය හික්බවේ පුබිංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා. අන්දේව අහිරිකං අනොත්තප්පං. විජ්‍ය ව බො හික්බවේ පුබිංගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්දේව හිරෝත්තපත්ති.’

(විජ්‍ය)

සුත්ත, ඉතිතු. 362)

ලොව පවත්නා සාමාන්‍ය විශ්‍යය වන්නේ යමකු ලෝහ, ද්වේෂ දුරුකළ පමණට සාර්ථක යන්නයි. එහෙත් බුදුහම මේ පිළිබඳව ඊට වඩා ගැශ්‍රිරින් විමසා බලයි. යමකුගේ සාර්ථකත්වය මැන බලන්නේ භුදෙක් ඔහු ලෝහ, ද්වේෂ දුරුකළ පමණට තොට අවිද්‍යාව දුරුකළ පමණටයි. යමකු පංචතිවරණ කල්ප දහස් ගණනකට දුරු කොට බඩුලොට ඉපිද සිටිය ද ඔහු යම් දිනෙක දෙවිලොට, මිනිස් ලොව යන පහළ හවයන්හි ඉපිද තවත් කළෙක (නිරය, තිරිසන්, ප්‍රෝ, අසුර) අපාගත වීමට වුව ද අවකාශ තිබේ. එහෙත් යමෙකු සක්කායදිවිධිය දුරුවන පමණට හෝ අවිද්‍යාව දුරු කළහොත් ඔහු කිසිදා අපාගත තොටේ. ඔහු හවයන් හතකට වඩා සසර උපදින්නේ ද නැත. අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන මෙම ආනිසංසය සක්කායදිවිධිය දුරු තොකාට භුදෙක් කාමවිෂන්දාදී තිවරණ පහ පමණක් දුරු කර ලබන බුහුම සුවයට ද වඩා උසස් ය.

ඒබැවින් මූලපාලීවයෙහි රජ්‍යීමටත් වඩා දෙවිලොව ඉපදීමටත් වඩා මූලලොව රජ්‍යීමටත් වඩා සක්කායදිවිධිය දුරුකොට සෝච්චන්වීම වැදගත් බව දක්වා තිබේ.

‘පළිව්‍ය එකර්ජ්‍යෙන සග්ගස්සගමනෙන වා,
සබ්බලොකාධිපවෙන සෞනාපත්තිලං වර. ’ (ඒම්මපද)

බුද්ධමේ දක්වෙන පරිදි මෝහ හා අව්‍යාපිතා (අව්‍යාපා) යන පද යුගලය සමානාර්ථවත් ව මෙන් ම වෙන් වෙන් අර්ථවත් ව ද දක්වා තිබෙනු පෙනේ. එමෙන් ම අව්‍යාපාවහි නැතහාත් මෝහයෙහි විවිධ මට්ටම ද දක්වා තිබෙනු පෙනේ. මේ පද දෙක ම සඳහා මිච්ඡාදිවිධි (මිල්‍යාදුඡ්ටි) යන්න ද හාවත කර තිබෙනු දක්නට ලැබේ. මේ විරැද්ධාර්ථවත් පද ලෙස අමෝහ, ව්‍යාපිතා, සම්මාදිවිධි ආද පද ව්‍යවහාර කර තිබේ. අව්‍යාපිතා, මෝහ නැතහාත් මිච්ඡාදිවිධි යන්නෙහි උපරිම තත්ත්වය ‘නියති මිච්ඡාදිවිධි’ යන්නෙන් ද ව්‍යවහාර කර ඇත. එනම් ‘නඩී දින්නං (දුන් දෙයෙහි = given විපාක නැත) නඩී සිටිය (යාගයෙහි = offered විපාක නැත) නඩී පුනං (හෝමයෙහි = sacrificed විපාක නැත) නඩී සුකට දුක්කටානං කම්මානං එලං විපාකො (හොඳ-නරක හෙවත් කුසල-අකුසලයන්හි විපාක නැත) නඩී අයං ලොකො (මෙලොවක් නැත) නඩී පරෙලොකො (පරලොවක් නැත) නඩී මාතා (මටට සැලකීමෙහි විපාක නැත) නඩී පිතා (පියාට සැලකීමෙහි විපාක නැත) නඩී සත්තා ඔපපාතිකා (මිපපාතික සත්ත්වයන් නැත) නඩී ලොකො සමණ්ඩාජ්මණා සග්ගතා සම්මාපටිපන්නා (යහපත් මගට පිළිපත් ගුමණ බාජ්මණයන් නැත්)’ යනුවෙන් සඳහන් ‘දුන් දෙයෙහි විපාක නැත. යාගයෙහි විපාක නැත...’ ආද වශයෙන් ලොව පවත්නා කිසිදු යහපත් දෙයක ප්‍රතිඵල විශ්වාස නොකරන දැඩිව මොහාන්ධකාරයෙහි ගිලි පවත්නා මානසික ස්වභාවයයි. අන්ධකාර සුතුයෙහි දක්වෙන පරිදි දැඩි අන්ධකාර ගුහලෝකයන්හි (අන්තරික්ෂයෙහි) පවත්නා අන්ධකාරයට ද වඩා මෙම මොහාන්ධකාරය ප්‍රබල බව විස්තර වේ. මෙලෙස දැඩි මිල්‍යා දාජ්ටීයක් ගත් අයකු එම දාජ්ටීය අත්තොහරින තෙක් නිරයෙහි දුක් විදින බව සඳහන් වේ. ලොව වෙශෙන අයගෙන් ‘දුන් දීමේ විපාක නැත. ... මටට සැලකීමේ ආනිස්ස නැත ආද... ඉහත සඳහන් කරුණු දහය තුළ ම දැඩිව මුලාවට පත් අය සිටින්නේ අතලොස්සකි. මක් තිසාද යත් බොහෝ දෙනා එම කරුණු අතරින් කිහිපයක් පිළිබඳව හෝ නුවණීන් ක්‍රියා කරන බැවිති. අතැශෙක් නියත මිල්‍යා දාජ්ටීයට නොවැරි යහපත අයහපත ගැන විශ්වාසයෙන් යුතුව තම යුතුකම පින්කම ආදිය සිදු කොට සුගතිගාමී වන අවස්ථා ද දක්නට ලැබේ. ඔවුන් සම්පූර්ණ සම්මාදිවිධිය ද පත් නොවුණ ද සුගතිගාමීවීමට එය බාධාවක් නොවේ. තරාගත සම්බුද්‍ය උතුමකුගේ සද්ධර්මය ගුවණය කළ පමණට මෙම මෝහාන්ධකාරය කුමයෙන් දුරු කරමින් යම් කළක සම්පූර්ණයෙන් අව්‍යාපාවන් දුරු වීමට ද අවස්ථාව සැලසේ.

සම්මාදිවිධියෙහි (විද්‍යාවහි) ප්‍රජේද :

මහාවත්තාරීසක සුතුයෙහි (ම.නි.) දක්වෙන පරිදි සම්මාදිවිධියෙහි ප්‍රජේද දෙකකි. එනම්

1. සාපුව වූ ප්‍රණාහාගි වූ උපයි සම්පත් ලබා දෙන ‘කම්මස්සකතා සම්මාදිවිධිය’
2. ආර්ය වූ අනාගුව වූ ලෝකෝත්තර වූ මාර්ගාගයක් වූ ‘වතුසවිව සම්මාදිවිධිය’ වශයෙහි.

ඛරුමගුවණයෙන් ලැබෙන මූලික අවබෝධය තම කර්මය හා කර්මභ්‍ල පිළිබඳ නුවණ තම වූ ‘කම්මස්සකතා සම්මාදිවිධියයි’. එනම් තම සිත අපිරිසිදුව කයින්, වචනයෙන්, සිතින් ක්‍රියා

කළභාත් රේට අයහපත් විපාකත්, තම සිත පිරිසිදුව කයින්, වචනයෙන්, සිතින් ක්‍රියා කළභාත් රේට යහපත් විපාක ලැබෙන බවත් පිළිබඳ අවබෝධයයි, විශ්වාසයයි. මෙම අවබෝධය ලද පමණට හැකිතාක් දුරට රාගාදී පාපයන්ගෙන් සිත මුදවා ගැනීමට (සඩ්පාපස්ස අකරණ) උත්සාහවත් වේ. ඒ අතර හැකිතාක් තම සිතෙහි පරිත්‍යාගයිලිත්වය, මෙමතිය ආදි කුසල් දියුණු කර ගැනීමට ද (කුසලස්ස උපසම්පද) ක්‍රියා කරනු ඇත. මෙමෙස කම්මස්සකතා සම්මාදිවිධිය උපද්‍රවා ගැනීමෙන් කිසියම් පමණකට අවධාරණය සම්මාදිවිධිය උපද්‍රවා ගත හැකි වුව ද කරමය පිළිබඳ අවබෝධයෙන් පමණක් බුදුදහමේ සඳහන් සම්මාදිවිධිය සම්පූර්ණ නොවේ. එයින් පමණක් අවධාරණය සපුරා නිදහස්වය හැකි නොවේ. ඇතැමෙක් දාන, සීල, හාවනා යන ත්‍රිවිධ ප්‍රණාශ ක්‍රියා කළ ද ගාශ්වත දාජ්වීයෙහි පිහිටා අවධාරාදකව ඒවා සිදු කිරීම නිසා සුගතිගාමී වුව ද තවදුරටත් හවයෙහි සැරිසරති. ජරා, මරණාදී දුක්වලට ද මුහුණ දෙනි. ‘අව්‍යුත්තා පවිච්‍යා සංඛාරා’ යනුවෙන් දැක්වෙන පරිදී ‘අප්‍රක්ෂාහිසංඛාර’ (පවි, අකුසල්) පමණක් නොව ‘ප්‍රක්ෂාහිසංඛාර’ (කාමලෝක, රුපලෝකයන්හි ඉපදීමට හේතුවන පින්කම්) මෙන් ම ‘ආනෙක්ෂාහිසංඛාර’ (අරුපාවවර ලෝකයන්හි ඉපදීමට සිදුවන අරුපාවවර ද්‍රාන ඉපදීවිම) ද සිදුවන්නේ අවධාරාදකවයි (අව්‍යුත්තා පවිච්‍යා සංඛාර). මෙමෙස ඇතැමෙක් කම්මස්සකතා සම්මාදිවිධිය උපද්‍රවා ද්‍රාන, අහිඳු පවා උපද්‍රවා සිටිය ද වත්සවිව සම්මාදිවිධිය නොලැබුවානු වෙති. සඩ්බාසව සූත්‍රයෙහි (සං.නි.) දැක්වෙන පරිදී ලෝකෝත්තර (වත්සවිව) සම්මාදිවිධියට සාපේක්ෂව කම්මස්සකතා සම්මාදිවිධිය වුව ද ම්‍රිත්‍යාදිවිධියකි. එහි දැක්වෙන පරිදී මෙමලාව කුසලාකුසල කරමයන්ට අනුරුපව එම කරම කරන්නා ම නැවත උපදීනවා යැයි යමෙක් පවසා ද එය දාජ්වී කාන්තාරයක් දාජ්වී විසුකයක් වශයෙන් දැක්වා තිබේ. එබැවින් කම්මස්සකතා සම්මාදිවිධිය ද ඉක්මවා රේට උසස් වූ කරම ක්ෂය කිරීමට මාවත පෙන්වා දෙන ආරය සම්මාදිවිධියක් කරා යාමට බුදුදහමින් මග පෙන්වයි.

සත්ත්ව සූත්‍රයෙහි (සං.නි.) දැක්වෙන පරිදී වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණී දෙවියෙකු උන්වහන්සේ අඩියස සඳහන් කළේ සැතකින් පහර ලද්දක මෙන් ද හිස ගිනි ගත්තකු මෙන් ද කාමරාගය දුරුකුරලනු සඳහා අප්‍රමාදිව කටයුතු කළ යුතු බවයි. මෙහි දී හාගාවතුන් වහන්සේ වඩාත් අගය කළේ කාමරාගය දුරුකිරීමට වඩා සක්කාය දිවිධිය දුරුකුරලීම වැදගත් බවයි. මෙයින් පෙනී යන්නේ බුදුදහමින් වඩාත් අගය කරන්නේ සම්මාදිවිධියේ දෙවන පියවර වන ‘වත්සවිව සම්මාදිවිධියට’ පියවර තබා දුකින් සපුරා නිදහස්වීම බවයි.

‘වත්සවිව සම්මාදිවිධිය’ යනු පටිච්ච්වසමුජ්පාදය පදනම් කොටගත් දුකෙහි හටගැනීම හා නිරුද්ධවීම පිළිබඳ, එනම් වත්රාරය සත්‍යය පිළිබඳ අවබෝධයයි. එනම් හැම මොජාතක ම නටගෙන නිරුද්ධ වන රුප, වේදනා, සක්ෂාතා, සංඛාර, විස්ක්‍රාණ යන ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය පිළිබඳ නොදුනීම නිසා එය නිත්‍ය, සැප, ආත්ම, සූහ වශයෙන් ගෙන දුකට පත්වන බවත් එය යථා පරිදී සමුදය, වය, අස්සාද, ආදිනව, නිස්සරණ වශයෙන් දැකිමෙන් දුකෙන් නිදහස් විය හැකි බවත් පිළිබඳ අවබෝධයයි. මෙම අවබෝධය මුලදී සූත්‍රමය සූත්‍රණ වශයෙන් දැන ගෙන ‘සත්‍ය ඇළානය’ උපද්‍රවා වින්තාමය සූත්‍රණ වශයෙන් නිතර නුවණීන් මෙනෙහි කරමින් සීල, සමාධි, පක්ෂාතා යන ත්‍රිවිධ ශික්ෂාව වඩමින් ‘කෘත්‍ය ඇළාන’ සම්පූර්ණ කරමින් කෙලෙස්වලින් සපුරා සිත මුදවා, එමෙස සිත මුදවා ගත් බවට ස්ථාවර අවබෝධයක් (හෙවත් ‘කෘත්‍ය ඇළාන’) උපදාව ගැනීම අවශ්‍ය කෙරේ. මෙහිදී ධර්මගුවණය හා යෝනිසේ මනසිකාර ඔස්සේ සම්මාදිවිධිය උපද්‍රවාගෙන ආරය අෂ්ටාංගික මාරුගය ඔස්සේ අප්‍රමාදිව පිළිවෙත් සම්පූර්ණ කර ගැනීම ප්‍රධාන අවශ්‍යතාවකි. අහිඳ්ක්‍රාණ සූත්‍රයෙහි දැක්වෙන පරිදී තුවණුති ප්‍රද්‍රාගලයකු විසින් තම විශිෂ්ට ඇළානයෙන් වැඩිය

පුතු ප්‍රධාන ගුණාංශ ලෙස වූද්‍යාහමින් අවධාරණය කරන්නේ සම්මාදිවිධියෙහි පිහිටා සමඟ, විද්‍රෝහනා වැඩිමයි. එනම් සිහිය හා තුවන් දියුණු කිරීමයි.

දුකෙහි හටගැනීම හා නිරෝධය පිළිබඳ දැනුම හෙවත් පරිච්චෙකම්පාද ක්‍රාණය :

වූද්‍යාහමෙහි දැක්වෙන පරිදි අවධාරණයෙන් නිදහස්විය හැක්කේ දුකෙහි හටගැනීම හා නිරුද්ධවීම පිළිබඳ පරිපූරණ අවබෝධය ලැබේමත හේතුවන පරිච්චෙකම්පාදය පිළිබඳ අවබෝධයෙනි. ඒ අනුව අපගේ ජීවිතයෙහි ක්‍රියාකාරීත්වය යථා පරිදි තේරුම් ගැනීම බෙහෙවින් වැදගත් වේ. අප ජීවත් වෙනවා යනු ඇසු, කන, නාසය, දිව, කය, සිත යන ඉන්දිය භය ඔස්සේ රුප, ගබ්ද, ගන්ධ, රස, එළාවිඛිල, ධම්ම යන අරමුණු විද ගැනීමයි. මෙහි යථා ස්වභාවය නොදැනීම නිසා බාහිර රුප, ගබ්දාදියෙහි සිත බැසගෙන යළි යළිත් රුප, ගබ්දාදිය ගොයා භවයට පිවිසෙයි. ඇසු, කන් ආදි ඉන්දිය ඔස්සේ රුප, ගබ්දාදිය ලැබේමේ දී සිදුවන්නේ රුප, වේදනා, සක්ෂේක්දා, සංඛාර, වික්ෂේක්දාණ යන ස්කන්ධ පංචකයක් ගොඩනැගිමයි. ඇස දළ්වා අවධාරණයෙන් බාහිර බැලීමේ දී රුපය ඒ මොහොතට හටගන්නා අතර එය වහා නිරුද්ධ වන අතර මේ පිළිබඳව අනවබෝධය නිසා තමා දුටු රුපය කළින් තිබු දෙයක් ලෙසත් අද්දකීමෙන් පසුව ද තවදුරටත් එය ඉතිරි වන බවත් පිළිබඳ මුලාවට පත් වේ. එහෙත් යථාර්ථ වශයෙන් එහි දී සිදුවන්නේ ඇසු, රුප, වක්බුවික්ෂේක්දාණ, වක්බුසම්ජස්ස, වක්බුසම්ජස්සජා වේදනා, රුප සංවේතනා, රුප සක්ෂේක්දා, රුප පත්නීනා, රුප විතක්ක, රුප විවාර යන මේ සියල්ල පෙර නොතිබේ (හිතෙහි පවත්නා අවධාරණ පමණට) ඒ මොහොතෙහි හටගෙන ඉතිරි නැතිව නිරුද්ධවීමයි (අභ්‍යන්තර සම්භාත ප්‍රාන්ත න හටිස්සනි). එනම් රුපාදි ස්කන්ධ පංචකය ම එකවිට හේතු ඇතිවිට හටගෙන එකවිට හේතු නිරුද්ධවීමෙන් නිරුද්ධවීමයි. හේතු ඇති විට මෙවා හටගන්නා (අස්මී සති ඉදා නොති) අතර හේතු නැති විමෙන් අද්දකීමක් හටගන්නා (ඉමස්ස උප්පාදා ඉදා උප්පාජ්ජති) අතර හේතු නැති විමෙන් අද්දකීම ඉතිරි නැතිව නිරුද්ධ වේ (ඉමස්ස නිරෝධා ඉදා නිරුජ්ජති). මෙලෙස ස්කන්ධ පංචකයේ ඇතිවිම (සමුද්‍ය) දැකීමෙන් 'නැත' (ල්විණේද) යන අන්තයෙන් දුරුවන අතර ස්කන්ධ පංචයේ නැතිවීම (නිරෝධය-වය) දැකීමෙන් 'ඇත' (ඁාග්වත) යන අන්තයෙන් ද දුරුවේ. මේ අනුව 'ඇත' සහ 'නැත' යන අන්ත දෙක ම එක ම දරුණයෙන් දුරුකරුමට අවස්ථාව ලැබෙන්නේ පරිච්චෙකම්පාදය පිළිබඳ මතා අවබෝධයක් ලැබේම කුළුනි. තවද මෙහිදී ලැබෙන විශේෂ අවබෝධයක් නම් අප 'ඇසු, කන් නාසදියෙන් අත්විදින රුප, ගබ්දාදිය පිළිබඳ අවබෝධය බාහිර දෙයක් මත ස්ථීරව පවත්නා දෙයක් නොව අපගේ විත්ත සන්තානයේ පවත්නා අවධාරණ, කර්ම, ත්‍යැණි, නිධිත්ති ලක්ෂණ නොදැනීම (එහි හටගැනීම පිළිබඳ අනවබෝධය) යන කාරණාවන්හි එකතුවක් ලෙස ඒ මොහොතෙහි හටගන්නා අද්දකීමක් බවයි. විත්ත සන්තානයේ පවත්නා අවධාරණ ප්‍රමාණයට බාහිර රුප, ගබ්දාදිය පිළිබඳ අවබෝධය ලැබෙන අතර එපමණට බාහිර රුපාදිය මත වික්ෂේක්දාණය පතිත වන අතර එපමණට දුක ද තමා කරා එළඹිනු ඇත.

සම්මාදිවිධි සූත්‍රයෙහි (ම.නි.) දැක්වෙන පරිදි ප්‍රයාව හෙවත් සම්මාදිවිධිය උපදාවා අවධාරණ දුරුකරලනු සඳහා පරිච්චෙකම්පාද දරුණයෙහි පිහිටා කර්ම, ආහාර, සවිව, ජරා-මරණ, ජාති, භව, උපාදාන, තණ්හා, වේදනා, එස්ස, සළායතන, නාමරුප, වික්ෂේක්දාණ, සංඛාර, අව්‍යුත්ජා, ආසව යන කරුණු සහ එවායේ සමුද්‍ය, නිරෝධය, නිරෝධගාමිනීපරිපදා අංග තේරුම් ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. මෙලෙස තුවණීන් කටයුතු කළ පමණට ඇසු, කන ආදි ආයතනයන්හි හටගැනීම නිරුද්ධවීම පිළිබඳ ප්‍රයාව තවදුරටත් දියුණු වී ආයතන කුසලතාව ද වර්ධනය වේ. එනම් හැම මොහොතක ඇසු, කන ආදි ආයතන හේතු ඇතිවිට හටගන්නා බවත්

එක ආයතනයකින් කරන කාර්යය අතික් ආයතනයෙන් ඉටු නොවන බවත් තමා ලබන අද්දුකීම් ඇසේ, කන ආදි ආයතනයන්ට අයිති නොවන බවත් පිළිබඳ අවබෝධයයි.

එහි අවසාන ප්‍රතිඵලය නම් ඇසේ, කන ආදි ඉන්දියවලට රුප, ගබඳාදි අරමුණු පතිත වූ සැකීන් ම ඒවායේ ක්ෂේක හටගැනීම හා නිරෝධය ප්‍රත්‍යක්ෂ වී දුටු දෙයහි දැකීම් පමණක් ය (දිවියේ දිවියමන්තා), ඇසේ දෙයහි ඇසීම පමණක් ය (සුතෙ සුතමන්තා), හඳුනාගත් දෙයහි දැනීම් පමණක් ය (මුතෙ මුතමන්තා), දුනාගත් දෙයහි දුනාගැනීම් පමණක් ය (වික්ද්‍යානෙ වික්ද්‍යානමන්තා) යන අවබෝධය ලැබේ. ඒ අනුව දුක පිරිසිද දුනාගත් බවත් දුකට හේතුව වූ තෘප්තාව දුරුකුල බවත්, දුකේ නිරෝධය වූ නිවන සාක්ෂාත් කළ බවත්, දුක්ල නිරෝධගාමීනි පටිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩු බවත් පිළිබඳ අවබෝධය (කෘත්‍ය ඇුනාය) තහවුරු වේ.

පරිව්වසමුජ්පාදය තේරුම් ගැනීම සමස්ත බුද්ධවත්‍ය ම තේරුම් ගැනීමට උපකාරී වේ. ධර්මය තේරුම් ගැනීම යනු පරිව්වසමුජ්පාදය තේරුම් ගැනීමයි. ධර්මය හා පරිව්වසමුජ්පාදය යන දෙක් ම අවබෝධය බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමට උපකාරී වේ.

'යො පරිව්වසමුජ්පාදය පස්සනි සො ධම්මං පස්සනි,
යො ධම්මං පස්සනි සො පරිව්ව සමුජ්පාදය පස්සනි.'

(යමෙක් පරිව්වසමුජ්පාදය දකියි ද ඔහු ධර්මය දකියි. යමෙක් ධර්මය දකියි
ද ඔහු පරිව්වසමුජ්පාදය දකියි.)

'යො ධම්මං පස්සනි සො මං පස්සනි,
යො මං පස්සනි සො ධම්මං පස්සනි.'

(යමෙක් ධර්මය දකියි ද ඔහු මා=බුදුහිම් දකියි. යමෙක් මා=බුදුහිම්
දකියි ද ඔහු ධර්මය දකියි.)

පරිව්වසමුජ්පාදය පිළිබඳ මෙම අවබෝධයත් සමග 'අවිද්‍යාව ඇති විට දුකට හේතුව වූ තෘප්තාව හටගන්නා බවත් අවිද්‍යාව නැති කිරීමෙන් තෘප්තාව ප්‍රහිණ වී නිවන සාක්ෂාත් වන බවත් රේ මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් පිළිබඳ තුවන දියුණු වේ. මෙලස පරිව්වසමුජ්පාදය පිළිබඳ යථාවෛබෝධය වතුරාර්ය සත්‍යාච්චාවබෝධයට හේතු වන අයුරු බුදුදහමින් පැහැදිලි කොට තිබේ. ඒ අනුව පරිව්වසමුජ්පාද ඇුනාය හා වතුරාර්ය සත්‍යාච්චාවබෝධය එකිනෙකට ප්‍රතිබද්ධ ගමන් ගන්නා අයුරු පැහැදිලි වේ.

අවිද්‍යාව හටගන්නා හා දුරුකුරන මගෙහි පියවර :

අවිද්‍යා සූත්‍රයේ (අ.න්. දසකතිපාත) දක්වෙන පරිදි අවිද්‍යාවට බලපාන ආසන්නතම හේතු මෙන් ම රේ බලපාන මූල හේතුන් ද විස්තර කර තිබෙනු දක්නට ලැබේ. මෙහිදී හාගාවත් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවට බලපාන හේතු එකිනෙක විස්තර කරති. ඒ අනුව,

1. අවිද්‍යාවට හේතුව පංච තීවරණයි.
2. පංචතීවරණවලට හේතුව ත්‍රිවිධ දුශ්චලිතයයි.
3. ත්‍රිවිධ දුශ්චලිතයට හේතුව ඉන්දිය අසංවරයයි.
4. ඉන්දිය අසංවරයට හේතු ව අසති අසම්පර්ශ්ඝ්‍යයයි.

5. අසම්පතක්ෂයට හේතුව අයෝනිසොමනසිකාරයයි.
6. අයෝනිසොමනසිකාරයට හේතුව අග්‍රද්ධාවයි.
7. අග්‍රද්ධාවට හේතුව අසද්ධරමුවණයයි.
8. අසද්ධරමුවණයට හේතුව අසත්පුරුෂ ආගුයයි.

අවිද්‍යාවට පවත්නා ආසන්නතම හේතුව පංචනිවරණ බවත් රීට බලපාන මූල හේතුව අසත්පුරුෂ ආගුය තුළින් අසද්ධරම ගුවණය බවත් මෙහිදී විස්තර කෙරේ.

ඉන්පසු අවිද්‍යාව සහිත ඉහත හේතු සියල්ල දුරු කිරීමේ මග ද අවිද්‍යා සූත්‍රයෙහි ම සඳහන් කර ඇත. දක් දුරුකරලීමෙන් ලබන ඉහළ ම තත්ත්වය වන්නේ විද්‍යාමුක්තිය සාක්ෂාත් කර ගැනීමයි. විද්‍යා ව්‍යුත්තිය සාක්ෂාත් කර ගැනීමට බලපාන හේතු සාධක අනුමිලිවෙළින් අවිද්‍යා සූත්‍රයෙහි තවදුරටත් විස්තර වේ. ඒ අනුව,

1. විද්‍යාව්‍යුත්ති සාධනයට හේතුව සත්තබාජක්‍යංගයයි.
2. සත්තබාජ්‍යංගයට හේතුව සතර සතිපටියානයයි.
3. සතර සතිපටියානයට හේතුව ත්‍රිවිධ සුවරිතයයි.
4. ත්‍රිවිධ සුවරිතයට හේතුව ඉන්දිය සංවරයයි.
5. ඉන්දිය සංවරයට හේතුව සතිසම්පතක්ෂයුත්තයයි.
6. සතිසම්පතක්ෂයුත්තයට හේතුව යෝනිසොමනසිකාරයයි.
7. යෝනිසොමනසිකාරයට හේතුව ග්‍රද්ධාවයි.
8. ග්‍රද්ධාවට හේතුව සද්ධරමුවණයයි.
9. සද්ධරමුවණයට හේතුව සත්පුරුෂ ආගුයයි.

අවිද්‍යා සූත්‍රයේ එන ඉහත විස්තරයෙන් මනාව පැහැදිලි වන්නේ ප්‍රඟාව ලබා ගැනීමට හේතුවන සතර සෝතාපත්ති අංගයන්හි පවත්නා වැදගත්කමයි. ඒ අනුව කලාණම්තු ආගුයෙන් හැකිතාක් දුරට පටවිවසමුප්පාදය පාදක කොටගත් අතිත්‍යතාව ප්‍රකට කෙරෙන ධර්මය තිරන්තරයෙන් ගුවණය කිරීම අතිශයින් වැදගත් වේ. අවිද්‍යාව සපුරා දුරුකොට දුකින් නිදහස්වනු සඳහා ඇසු ධර්මය නුවණීන් මෙනෙහි කිරීමත් එම ධර්මය අනුව ත්‍රිවිධ ඩික්ෂාවෙහි හැසිරීමත් අතිවාර්යයෙන් කළ යුතුව ඇත.

අහික්ෂ්‍යා සූත්‍රයෙහි (අ.නි.) දක්වෙන පරිදි දුකින් නිදහස් වනු රිසි නුවණැති කෙනෙකු විසින් ලැබිය යුතු ඉහළ ම අධ්‍යාපනය සේ දක්වා ඇත්තේ රුප, වේදනා, සක්ෂ්‍යා, සංඛාර, වික්ෂ්‍යාණ යන පංචපාදානස්කන්ධය යළි යළිත් හටගැනීම (සමුදය), තැනිවීම (වය), ආස්ථාද (අස්සාද), එහි හයානකබව (ආදීනව), එහි නොඇලීම (නිස්සරණ) වශයෙන් නුවණීන් මෙනෙහි කිරීමයි. ආධ්‍යාත්මික ගමන් මගෙහි හැම ස්තරයක ම සිටින අය විසින් දිවිහිමියෙන් මෙලෙස විද්‍රිතා කිරීම බුදුහම්ත් අවධාරණය කොට තිබේ.

සම්මාදිවිධී සූත්‍රයෙහි (ම.නි.) දක්වෙන පරිදි ප්‍රඟාව හෙවත් සම්මාදිවිධීය උපද්‍රවා අවිද්‍යාව දුරුකරලනු සඳහා පටවිවසමුප්පාද ද්රුෂ්‍යයෙහි පිහිටා කර්ම, ආභාර, සවිව, ජරා-මරණ, ජාති, හව, උපාදාන, තණ්ඩා, වේදනා, එස්ස, සළායතන, නාමරුප, වික්ෂ්‍යාණ, සංඛාර, අවිශ්චා, ආසව යන කරුණු සහ එවායේ සමුදය, නිරෝධය, නිරෝධගාමීනිපටිපදා අංග තේරුම ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. මෙලෙස නුවණීන් කටයුතු කළ පමණට ඇසේ, කන ආදි ආයතනයන්හි හටගැනීම නිරුද්ධවීම පිළිබඳ ප්‍රඟාව තවදුරටත් දියුණු වී ආයතන කුසලතාව ද වර්ධනය වේ. එනම් හැම මොහොතක ම ඇසේ, කන ආදි ආයතන හේතු ඇතිවිට හටගන්නා

බවත් එක ආයතනයකින් කරන කාර්යය අතික් ආයතනයෙන් ඉටු නොවන බවත් තමා ලබන අද්දුකීම් ඇසේ, කන ආදි ආයතනයන්ට අයිති නොවන බවත් පිළිබඳ අවබෝධයයි.

එහි අවසාන ප්‍රතිච්ලිය තම් ඇසේ, කන ආදි ඉන්දියවලට රුප, ගබඳාදි අරමුණු පතිත වූ සැකීන් ම ඒවායේ ක්ෂේත්‍රීක හටගැනීම හා නිරෝධය ප්‍රත්‍යාග්‍රහණ වී දුටු දෙයෙහි දැකීම් පමණක් ය (දිවියේ දිවියමන්තා), ඇසු දෙයෙහි ඇසීම පමණක් ය (සුත්‍ර සුත්‍රමන්තා), හඳුනාගත් දෙයෙහි දැනීම් පමණක් ය (මුතෙන මුත්‍රමන්තා), දැනාගත් දෙයෙහි දැනීම් පමණක් ය (විජ්ජ්ජාතමන්තා) යන අවබෝධය ලැබේ. ඒ අනුව දුක පිරිසිද දැනාගත් බවත් දුකට හේතුව වූ තාශ්ණාව දුරුකළ බවත්, දුකේ නිරෝධය වූ තිවන සාක්ෂාත් කළ බවත්, දුක්බ නිරෝධගාමීනී පටිපදාව තම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩු බවත් පිළිබඳ අවබෝධය (කාත්‍ර යානය) තහවුරු වේ. මේ සඳහා මැනැවීන් සද්ධර්මය ගුවණය කොට ගාස්වත ආදි දාශ්වේවලින් තොර වූ මනා දරුණනයක පිහිටා අප්‍රමාදීව සිල, සමාධි, පංක්ජා යන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා ඔබට ගක්තිය, බෙඛරියය, නිරෝගීබව, දිගාසිර සම්පත් සැලස්වා යි ඉත් සිතින් පතමි.



යබ සැමට තෙරුවන් සරණය !

ලොස් ඇන්ජ්ලිස්හි ධර්මවිජය බෙංද විහාරස්ථානයේ

ඩු.ව. 2561 (2017 මැයි මස 7 වන ඉරු දින)

වෙසක් ජොහොදා සිල සමාදානය